



ශ්‍රී ලංකා මහ බංකුව  
ඹ්‍රාන්ස්ක මත්තිය බංකි  
CENTRAL BANK OF SRI LANKA

සහිතිවේදන දෙපාර්තමේන්තුව

30, ජනාධිපති මාවත, කොළඹ 01, ශ්‍රී ලංකාව  
දුරකථන අංක: 2477424, 2477423, 2477311  
තැක්ස්: 2346257, 2477739  
ඊ-මේල්: dcommunications@cbsl.lk, communications@cbsl.lk  
වෙබ් අඩවිය: www.cbsl.gov.lk

# ප්‍රචණ්ඩත් නිවේදනය

නිකුත් කළේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව

දිනය 2013 සැප්තැම්බර් මස 17 වනි දින

## මුදල ප්‍රතිපත්ති විවරණය - 2013 සැප්තැම්බර්

ශ්‍රී ලංකා ආර්ථිකය, 2013 පළමු කාර්තුවේදී වාර්තා කළ සියලුට 6.0 ක (මුරතමය වශයෙන්) වර්ධනයට සාපේක්ෂව දෙවන කාර්තුවේදී සියලුට 6.8 ක වර්ධනයක් වාර්තා කළේය. කාර්මික අංශයෙහි ඉහළ ක්‍රියාකාරීත්වයක් නොක්‍රිවාම පැවතීම සහ සේවා අංශය යටා තත්ත්වයට පත්වීම දෙවන කාර්තුවේ වර්ධනය සඳහා දායකවූ නමුත් කෘෂිකාර්මික අංශයෙහි මත්දාගාමී වර්ධනයක් සිදුවිය. 2012 වසරේ දක්නට ලැබුණු මත්දාගාමී වර්ධනය නැවත යටා තත්ත්වයට පත් වෙමින් දළ දේශීය නිෂ්පාදිතය ක්‍රමයෙන් වර්ධනය වීම, 2013 වසරේදී ආර්ථිකය ඉලක්කගත සියලුට 7.5 ක වර්ධනය ලගාකර ගැනීමට ඇති ගක්ෂතාවය තහවුරු කරයි. දේශීය ආර්ථික කටයුතු සාමාන්‍ය තත්ත්වයට පත්වීමට සම්ගාමීව ගෝලීය ආර්ථිකයෙහි අපේක්ෂිත යටා තත්ත්වයට පත්වීම, දේශීය ආර්ථිකයෙහි වර්ධන ගම්කතාවය තවදුරටත් ඉහළ දමනු ඇත.

වෙළඳ හිගය යහපත්වීම, සංවාරක ඉපැයිම, විදේශ සේවා නියුත්තිකයන්ගෙන් ලද ප්‍රේෂණ, සාප්‍ර විදේශ ආයෝජන, බැංකු අංශය වෙත වූ විදේශ රෝගීය ප්‍රාග්ධන සහ රුපයේ සුරක්ෂිත වෙත වූ විදේශ ආයෝජන වැනි විදේශ ප්‍රවාහ ශ්‍රී ලංකාවේ විදේශීය අංශය ස්ථාපිත පවත්වා ගැනීමට උපකාරී විය. කෙසේවෙතත්, මැතකදී දේශීය විදේශ විනිමය වෙළඳපොලෙහි යම් විවෘතාවයක් දක්නට ලැබුණු අතර, මෙය නැගී එන ආර්ථිකයන්ට බලපෑම් ඇති කරමින් ඇමෙරිකා එක්සත් ජනපදයෙහි සිදු කිරීමට නියමිත ගුණාත්මක ලිහිල්කිරීම අවම කිරීම හේතුකාටගෙන සිදු විය. මේ අතර ජාතික ඉතිරිකිරීමේ බැංකුව විසින් නිකුත් කළ ජාත්‍යන්තර බැඳුම්කරයෙන් අපේක්ෂිත ලැබීම මගින් වෙළඳපොල විශ්වාසනීයත්වය ගක්තිමත් වූ අතර, මැතකදී රුපියල අවප්‍රමාණය වීම බොහෝදුරට වෙළඳපොල අපේක්ෂාවන් මතම සිදු වූ බව පෙන්නුම් කෙරේ. ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ජාත්‍යන්තර බැඳුම්කරයේ ලැබීම්, ඉතුරුම් - ආයෝජන පරතරය මූල්‍යනය කිරීම සඳහා දායක වන අතරම එමගින් තවදුරටත් දළ නිල සංවිතය ඉහළ නැවීම සිදු වනු ඇති අතර, එය වසර අවසානයේදී අපේක්ෂිත එක්සත් ජනපද බොලර් ඩිලියන 7.0 ක දළ නිල සංවිත ඉලක්කය ලගා කර ගැනීමට උපකාරී වනු ඇත.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය ප්‍රතිපත්ති පොලී අනුපාතික 2013 මැයි මාසයේදී පහළ දැම්මත් ඉන් අනතුරුව ජූලි මාසයේදී සිදු කළ ව්‍යවස්ථාපිත සංචිත අවශ්‍යතාවය පහළ දැම්මත් මගින් දේශීය ණය වෙළඳපාල තත්ත්වයන් ලිහිල් වූ අතර එමගින් වෙළඳපාල පොලී අනුපාතික පහළ ගියේය. කෙටිකාලීන නිය පොලී අනුපාතිකයන්ගේ පහළ යාම දීර්ශකාලීන නිය පොලී අනුපාතික කෙරෙහි ද පැතිරයාම ආරම්භ වී ඇති අතර එම ප්‍රවණතාව ඉදිරි මාසවලදී තවදුරටත් සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙමගින් ආර්ථික නියෝගීතයන්ගේ නිය පිරිවැය තවදුරටත් පහත වැටෙනු ඇත. මෙම වර්ධනයන්ගේ ප්‍රතිලාභ ලබමින් වාණිජ බැංකු විසින් පොද්ගලික අංශය වෙත ලබා දුන් නිය ප්‍රමාණයෙහි නාමික අගය 2013 ජූලි මාසයේදී රැඹියල් බිලියන 28.5 කින් ඉහළ ගිය නමුත් වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත නිය වර්ධනය, පදනම් බලපෑම හේතුකාටගෙන ජූනි මාසයේදී පැවති සියයට 8.9 සිට ජූලි මාසයේදී සියයට 8.4 දක්වා පහත වැටුණි. පොද්ගලික හා රාජ්‍ය අංශයට ලබා දුන් නිය ප්‍රමාණයෙහි ප්‍රසාරණය පිළිඳිවූ කරමින්, 2013 වර්ෂය සඳහා ඉලක්කගත සියයට 15 ක් වන සාමාන්‍ය මුදල් ප්‍රසාරණය අභිඛාවා යමින් 2013 ජූලි මාසයේදී පුළුල් මුදල්හි ( $M_{2b}$ ) සියයට 16.4 කින් වර්ධනය විය. රජයේ අඛණ්ඩ රාජ්‍ය මූල්‍ය ඒකාබද්ධකරණ ප්‍රයත්තායන් සහ රාජ්‍ය සංස්ථාවන්හි ඉහළ මූල්‍ය විනය, වාණිජ බැංකු මත රාජ්‍ය අංශයේ රඳා පැවැත්ම පහළ දමනු ඇතැයි අපේක්ෂා කරන අතර එමගින් මුදල් ප්‍රතිපත්ති ලිහිල්කරණයේ ප්‍රතිලාභ පොද්ගලික අංශය වෙත ගෘයනු ඇත.

උද්ධමනය පිළිබඳව ඉදිරි දැක්ම තවදුරටත් සතුවුදායක මට්ටමක පවතිනු ඇත. ජාතාන්තර වෙළඳ හාංචියන්හි මිල ගණන් ඉහළ යාමේ පීඩනයක් නොමැතිවීම, හිතකර කාලුණික තත්ත්වයන් පැවතීම හමුවේ දේශීය ආහාර සැපයුම වර්ධනය වීම හා ඉල්ලුම පීඩන අඩු මට්ටමක පැවතීම, වසරේ මේ දක්වා උද්ධමනයට හිතකර ලෙස බලපා ඇත. මේ අනුව කොළඹ පාරිභේශීකයන්ගේ මිල දරකකය (2006/07=100) මගින් මතිනු ලබන උද්ධමනය, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ජූලි මාසයේ පැවති සියයට 6.1 සිට අගෝස්තු මාසයේදී සියයට 6.3 දක්වා සුළු වශයෙන් ඉහළ ගිය අතර මූලික උද්ධමනය පෙර මාසයේ පැවති සියයට 3.1 හි ම නොවෙනස්ව පැවතුණි.

ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, 2013 සැප්තැම්බර මස 16 වැනි දින පැවති මුදල් මණ්ඩල රෙස්වීමේදී දැනට පවත්නා මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් එලෙසම පවත්වා ගැනීම සුදුසුයැයි මුදල් මණ්ඩලයෙහි මතය වූ අතර ඒ අනුව, මහ බැංකුවේ ප්‍රතිමිලදීගැනුම සහ ප්‍රතිවිකුණුම අනුපාතික පිළිවෙළින් සියයට 7.00 සහ සියයට 9.00 ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කරන ලදී.

ඉදිරියට නියමිත මුදල් ප්‍රතිපත්ති ප්‍රකාශය නිකුත් කරනු ලබන දිනය යථාකාලයේදී ප්‍රකාශයට පත් කරනු ඇත.